

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා රේවා අල්ට්‍රා මෙගා සූර්ය බල වි
යාපෘතිය ජනතා අයිතියට පත් කරයි

නිසැක, පිරිසිදු සහ ආරක්ෂිත ප්‍රභවයක් වන බැවින් සූර්ය බලය 21 වන
සියවසේ බලශක්ති අවශ්‍යතා සඳහා මාධ්‍යයක් වනු ඇත

දිල්ලියේ පුවත්පත් තොරතුරු කාර්යාලය විසින් 2020 ජූලි මස 10 වන දින පළ කරන ලදී

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා රේවා අල්ට්‍රා මෙගා සූර්ය බල වි
යාපෘතිය අද දින විවියේ තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පත් කළේය.
එය ආසියාවේ විශාලතම බලශක්ති ව්‍යාපෘතිය වේ.

රේවා ව්‍යාපෘතිය මෙම දශකය තුළ සමස්ත කලාපයම පිරිසිදු සහ පරිසර
හිතකාමී බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනු ඇතැයි මෙම අවස්ථාව
අමතමින් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය මගින් දිල්ලි
නගරයටද රේවා ප්‍රදේශය ආශ්‍රිත සමස්ත කලාපයටද විදුලිය සැපයෙනු ඇතැයි
එතුමා සඳහන් කළේය.

නිමුඛ, ගජාපූර්, වතර්පූර් සහ ඔම්කාරේශ්වර් වැනි ප්‍රදේශයන්හි ප්‍රධානතම විශාපෘතීන් ක්‍රියාත්මක වන මධ්‍ය ප්‍රදේශ් ඉතා ඉක්මනින් ඉන්දියාවේ සූර්ය බලශක්ති මධ්‍යස්ථානය වනු ඇතැයි එතුමා ප්‍රකාශ කළේය.

විශාල වශයෙන්ම මෙහි ප්‍රතිලාභ මධ්‍ය ප්‍රදේශ් හි දුගී ජනතාවට , මධ්‍යම පාන්තිකයන්ට, ගෝත්‍රික ජනතාවට සහ ගොවි ප්‍රජාවට හිමි වනු ඇතැයි එතුමා පැවසීය.

21 වන සියවසේ අපේක්ෂා සහගත ඉන්දියාවක බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලන ප්‍රධානතම මාධ්‍යයක් බවට සූර්ය ශක්තිය පත් වනු ඇතැයි එතුමා සඳහන් කළේය.

සූර්ය බලය “නිසැක, පිරිසිදු සහ ආරක්ෂිත” බලශක්ති ප්‍රභවයක් බව එතුමා පෙන්වා දුන්නේය. සූර්යාගෙන් අඛණ්ඩම මෙම බලශක්තිය අපට හිමි වන බැවින් එය නිසැක වේ. පරිසරයට හිතකර බැවින් එය පිරිසිදු වේ. අපගේ බලශක්ති අවශ්‍යතා සඳහා ආරක්ෂිත ප්‍රභවයක් වන බැවින් එය ආරක්ෂිත වේ.

එවැනි සූර්ය බල ව්‍යාපෘතීන් ස්වයං-පෝෂිත ඉන්දියාවක සැබෑ පිළිඹිබුව වන බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

ආර්ථිකය යනු ස්වයං-පෝෂිතභාවයේ සහ ප්‍රගතියේ වැදගත් අංශයක් වන බව එතුමා ප්‍රකාශ කළේය. අවධානය යොමු කළ යුත්තේ ආර්ථිකය වෙනදා පරිසරය වෙනදා යන නිරන්තර උභ්‍යෝගීකරණය පිළිබඳ සිය අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ ඉන්දියාව සූර්ය බල ව්‍යාපෘතීන් සහ වෙනත් පරිසර හිතකාමී ක්‍රමවේද මගින් එවැනි උභ්‍යෝගීකරණයන් විසඳා ඇති බවයි. ආර්ථිකය සහ පරිසරය එකිනෙකට පටහැනි අංශ දෙකක් නොව එකිනෙකට අනුසූරක අංශ දෙකක් බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළේය.

රජයේ සියලු වැඩසටහන් වලදී පරිසරය සුරැකීමට මෙන්ම ජීවත් වීමේ පහසුව වෙනදා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව එතුමා පැවසීය. ස්වච්ඡ භාරත්, දුගී

පවුල් සඳහා LPG සිලින්ඩර ලබා දීම, ජීවත් වීමේ පහසුව සහ දුගී සහ මධ්‍යම පාන්තිකයන්ගේ ජීවිත නගා සිටුවීම අරමුණු කරගත් CNG ජාල සංවර්ධනය කිරීම වැනි වැඩසටහන් පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහිදී සිහිපත් කළේය.

පරිසරය සුරැකීම ව්‍යාපෘතීන් කිහිපයකට පමණක් සීමා වූවක් නොව ජීවන ක්‍රමය වන බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන විට පිරිසිදු බලශක්තිය වෙනුවෙන් වන කැපවීම ජීවිතයේ සෑම අංශයකින්ම විදහා දැක්වෙන බව තහවුරු කෙරෙන බව එතුමා සඳහන් කළේය. එහි ප්‍රතිලාභ රටේ සෑම කොණකටම, සමාජයේ සෑම කොටසකටම, සෑම පුරවැසියෙකුටම හිමි වන බවට රජය සහතික වේ. LED බල්බ හඳුන්වාදීමත් සමඟ විදුලිබල පහත වැටී ඇති ආකාරය ඇසුරෙන් එතුමා මෙය පැහැදිලි කළේය. LED බල්බ හේතුවෙන් ආසන්න වශයෙන් කබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 4 ක් පමණ පරිසරයට එක්වීම වැළැකී තිබේ. මේ හේතුවෙන් විදුලිය පරිභෝජනය ඒකක බිලියන 6 කින් පහත වැටී තිබෙන බවද රුපියල් කෝටි 24,000 ක් පමණ රජයට ඉතිරි කර දී තිබෙන බවද එතුමා පැවසීය.

අපගේ පරිසරය, වාතය, ජලය ආදියද නොකෙළෙහි පවත්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවද එය සූර්ය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ සහ ක්‍රමෝපායෙහිදී පිළිබිඹු වන බව මෝදි මැතිතුමා ප්‍රකාශ කළේය.

සූර්ය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ ආදර්ශමත් ප්‍රගතිය ලොවටම ඒ සඳහා උනන්දුවක් ඇති කරවන්නට තුඩු දෙනු ඇතැයි එතුමා සඳහන් කළේය. එවැනි ප්‍රධාන පියවර හේතුවෙන් ඉන්දියාව පිරිසිදු බලශක්තිය සඳහා වඩාත් ආකර්ෂණීයම වෙළඳපොළ ලෙස සැලකේ.

මුළු ලෝකයම සූර්ය බලශක්තියෙන් එකට එක් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්යබල සන්ධානය (ISA) පිහිටවූ බව එතුමා සඳහන් කළේය. “එක ලෝකයක්, එක ඉරක්, එක විදුලිබල පද්ධතියක්” යන්න මෙහි හරය වූ බව එතුමා ප්‍රකාශ කළේය.

මධ්‍ය ප්‍රදේශ් හි ගොවියන් ද රජයේ KUSUM වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගනු ඇතැයි ද අමතර ආදායම් මාර්ගයක් වශයෙන් තම ඉඩම්වල සූර්ය බලාගාර සවි කරගනු ඇතැයිද අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.

ඉන්දියාව සූර්ය බලාගාර සඳහා අවශ්‍ය කෙරෙන දෘඩාංග ආනයන මත රඳාපැවැත්ම අඩු කිරීමටද අවධානය යොමු කරමින් පවතින බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

මේ සඳහා වන කටයුතු කඩිනමින් සිදු කෙරෙන බවද මෙම අවස්ථාව මග හැර නොගෙන සූර්ය බලශක්තිය සඳහා අවශ්‍ය කෙරෙන සියලු අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා කටයුතු කරන ලෙසද රජය කර්මාන්ත අංශය, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ අංශය සහ නව ව්‍යාපාර දිරිමත් කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින්, අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ සහානුකම්පාව සහ විමසිලිමත්භාවය රජයට හෝ වෙවා සමාජයට හෝ වෙවා මෙම අසීරු අභියෝගය ජයගැනීමට ඇති හොඳම ක්‍රමය බවයි. රට වසා දැමුණු මුල් අවධියේ සිටම දුගී ජනතාවට ආහාර සහ ඉන්ධන ලැබෙන බවට රජය සහතික වූ බව අග්‍රාමාත්‍යතුමා ජ්‍යෙෂ්ඨ රකාශ කළේය. එසේම, රජය මෙම වසරේ නොවැම්බර් මාසය දක්වාම, රට වසා නොතැබෙන කාලයකදී වුවත් නොමිලේ ආහාර සහ LPG සැපයීමට තීරණය කර ඇති බව එතුමා ප්‍රකාශ කළේය.

එපමණක් නොව, මිලියන ගණනක් වන පෞද්ගලික අංශ සේවකයන්ගේ සේවක අර්ථසාධක ගිණුම සඳහා රජය සම්පූර්ණ දායකත්වය ලබා දේ. එසේම, PM-ස්වනිධි යෝජනාක්‍රමය යටතේ පද්ධතියට අඩුවෙන්ම ප්‍රවේශය තිබෙන අයවලුන්ට ප්‍රතිලාභ හිමි වේ.

මධ්‍ය ප්‍රදේශයේ දියුණුව උදෙසා ජනතාව සිය නිවසින් පිටතට යන විට යාර දෙකක පරතරයක් පවත්වා ගැනීමටත්, මුහුණ ආවරණයක් පැළඳීමටත් අවම වශයෙන් තත්පර විස්සක්වත් සබන් යොදා දැන් සේදීමටත් අමතක නොකළ යුතු බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

කොළඹ
2020 ජූලි 14